

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ විධායක නිලධාර ගණය
සඳහා වන බදවා ගැනීමේ පරිපාලනය
(උපායමාර්ගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ(ශ්‍රී ලංකා පරිපාලන ජේවයේ නොවන)

01. සම්බන්ධ වන ආයතන

1.1 දෙපාර්තමේන්තුව :-	යොමු අංකය:-	දිනය:-
1.2 අමාත්‍යාංශය :- රාජ්‍ය ආරක්ෂක හා නාගරික	සංවර්ධන අමාත්‍යාංශය යොමු අංකය:-P/012/4(II)	දිනය:-2012.04.18
1.3 කළමණාකරන ජේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තනතුරු	යොමු අංකය:-DMS/C/6/01/OSA	දිනය:- 2011.01.17
1.4 ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ නිරදේශය:-	යොමු අංකය:-EST-2/RECRU/06/5555	දිනය:- 2012.01.24
1.5 ජාතික වැටුප් හා සේවක පාඨමාධ්‍ය කොමිෂන් සභාවේ නිරදේශය:-	යොමු අංකය:-NSCC/2/3/1/3/10-II	දිනය:-2011.11.23
1.6 රාජ්‍ය ජේවා කොමිෂන් සභාවේ අනුමැතිය:-	යොමු අංකය:- PSC/EST/7/1.1.1/2012	දිනය:- 2012.08.29

02. පත් කිරීම බලධාරය පිළිබඳ විස්තර

2.1 පත් කිරීම බලධාරය :- රාජ්‍ය ජේවා කොමිෂන් සභාව

03. නිලධාර ගණය පිළිබඳ විස්තර

3.1 නිලධාර ගණය :- විධායක නිලධාර ගණය

3.2 ශේෂී :- II හා I යනුවෙන් ශේෂී දෙකකින් පමණක් වේ.

3.3 පැවරණ කාර්ය හාරය පිළිබඳ පොදු නිර්වචනය :-

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යභාරය ඉටු කිරීමේදී උපාය මාර්ගික කටයුතු පිළිබඳ වෘත්තීය මට්ටමේ පරික්ෂණ සිදු කර විශේෂජලය කිරීමද , ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් තොරතුරු වාර්තා කිරීම සහ විදේශීය පරික්ෂණ ආයතන සමඟ සබඳතා පවත්වා ගනිමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අනුදැනුම මත ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්‍රය තුළ අන්වයැදිය ඇති කිරීම මෙම තනතුරට පැවරණ කාර්යභාරයයි.

04. තනතුරේ ස්වභාවය ස්ථීර විග්‍රාම වැටුප් සහිත

05. වැටුප්

5.1 වැටුප් කේත අංකය :- SL 1 - 2006

5.2 වැටුප් පරිමාභය :- රු.22,935 – 10X645 – 8 X 790 – 17X1050 – 53,555/-

5.3 ශේෂී ක්‍රමයට අදාළ ආරම්භක වැටුප් පියවර :-

ශේෂීය	වැටුප් පියවර	වැටුප් කළය (රු.)
II	12	30,175/-
I	20	36,755/-

06. නිලධර ගණයට අයන් තනතුරු/තනතුරු

6.1 අනුමත තනතුරු නාම, අනුමත තනතුරු සංඛ්‍යාව හා එවාට පැවරෙන කාර්යයන් :-

අනුමත තනතුරු නාම	අනුමත තනතුරු සංඛ්‍යාව	කාර්යයන්
උපායමාර්ගික කටයුතු පිළිබඳ පර්යේෂණ සහ වියලේෂණය අමාත්‍යාංශයට වාර්තා කිරීම සහ අදාළ නිරදේශයන් ලබා දීම.	I	<ul style="list-style-type: none"> I. උපායමාර්ගික කටයුතු පිළිබඳ පර්යේෂණය සහ වියලේෂණය අමාත්‍යාංශයට වාර්තා කිරීම සහ අදාළ නිරදේශයන් ලබා දීම. II. උපායමාර්ගික කටයුතු පිළිබඳ කාර්යාලයේ පරිපාලනය සම්බන්ධයෙන් මහජන්වීම, උපදෙස් සැපයීම සහ කාර්යක්ෂම කළමනාකරණය සහතික කිරීම. III. පර්යේෂණය, වියලේෂණය සහ තොරතුරු කළමනාකරණය. IV. ආරක්ෂක අංශයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම, සැලසුම් කිරීම, සම්බන්ධිකරණය සහ කළමනාකරණය. V. ආරක්ෂක ලේකම්ගේ අනුමැතිය සහ එකාග්‍රතාවය මත අදාළ කාර්ය ක්‍රේයායම් සහ අධ්‍යායන ක්‍රේයායම් පත්කිරීම සහ සම්බන්ධිකරණය. VI. තොරතුරු සහතික කිරීම, වාර්තා සහ තොරතුරු අමාත්‍යාංශය වෙත නිසියාකාර පරිදි දැනුම්දීම. VII. උපායමාර්ගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා සංඝ්වම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත තොරතුරු වාර්තා කළ යුතුය.

6.2 ඒකාබද්ධ නිලධර සංඛ්‍යාව : ශේෂීගත උසස්වීම් කාර්යයන් සඳහා II, I ඒකාබද්ධ සේවක ගණයක් යේ පැලකේ

07. බදවා ගැනීමේ ක්‍රමය

7.1 බදවා ගන්නා අනුපාතය

ඩාරාව	ප්‍රතිශතය
විවිධ	100%
සිමිත	-
කුසලකා	-



7.2 විවෘත බඳවා ගැනීම

7.2.1 බඳවා ගන්නා ගේශීය : බඳවාගැනීමේදී සලකා බලන අධ්‍යාපන පුද්ගලිකම් හා සේවා පලපුරුද්ද සැලකිල්ලට ගනිමින් SL-1-2006 වැටුප් ක්‍රමයේ II ගේශීයට බඳවා ගනු ලැබේ.

7.2.2 පුද්ගලිකම්:

7.2.2.1 අධ්‍යාපන පුද්ගලිකම් : විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලයක යුතු ආරක්ෂක කටයුතු හෝ යුතු උපාය මාර්ගික කටයුතු පිළිබඳ ප්‍රශ්න උපාධිය ලබා නිවිය යුතුයි.

7.2.2.2 වෘත්තීය පුද්ගලිකම් : -

7.2.2.3 පලපුරුද්ද : ස්න්නද්ධ ජේවාවක හෝ රාජ්‍ය අංශයේ යුතු උපාය මාර්ගික කටයුතු පිළිබඳව කළීකාවාරයවරයකු, අධික්ෂණ නිලධාරයකු හෝ සම්ක්ෂකවරයකු ලෙස වසර 06 කට නොඅඩු පලපුරුද්දක් ලබා තිබිය යුතුය.

7.2.2.4 කායික පුද්ගලිකම් : සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ සිනැම ප්‍රතේශයක සේවය කිරීමටත් තනතුරට රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් යාරිරික හා මානාසික යෝග්‍යතාවයෙන් යුත්ත විය යුතුය.

7.2.2.5 වෙනත් :

I. ශ්‍රී ලංකික පුරවැසියන් විය යුතුය.

II. අයුම්කරුවන් විශිෂ්ට වරිතයකින් යුත්ත විය යුතුය.

III. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය පුද්ගලිකම් සම්පූර්ණ කළ යුතු බවට අයුම්පත් කැඳවීමේ නිවේදනයේ/ගැසට පත්‍රයේ සඳහන් වන දිනට එම පුද්ගලිකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

7.2.3 වයස:

7.2.3.1 අවම සීමාව : අවු:21

7.2.3.4 උපරිම සීමාව : අවු:35

7.2.4 බඳවා ගැනීමේ ක්‍රමය :

7.2.4.1 ලිඛිත විභාගය : අදාළ නොවේ

7.2.4.2. වෘත්තීය පරික්ෂණය : අදාළ නොවේ.

7.2.4.3 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය

පරික්ෂා කර ලකුණු ලබා දෙනු ලබන යිරිඹ	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය
අමතර අධ්‍යාපන පුද්ගලිකම්	05	
තනතුරට අදාළ වෘත්තීය පුද්ගලිකම් හාඟා ප්‍රාග්‍රාහ්‍යය	20	
පරිගණක දැනුම	20	
පරිගණක දැනුම	15	
තනතුරට අදාළ ක්ෂේත්‍රය තුළ පුද්ගලික හෝ පලපුරුද්ද සම්මුඛ පරික්ෂණයේදී ප්‍රශ්න වන නිවේදනයේදී පුද්ගලිකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ ක්‍රමයෙන් යුතුවන් වන දිනට එම පුද්ගලිකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.	35	
කුසලතාව	05	

7.2.4.3.1 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත්කරන බලධාරය : රාජ්‍ය සේවා කොමිෂන් සභාව

7.2.5 අයදුම්පත් කැඳවීමේ තුමසය : රජයේ ගැසටපුත්‍රයේ දැන්වීම් පළ කිරීම, වෙත අඩවියේ පළ කිරීම හෝ ප්‍රසිද්ධ දැන්වීම් පළ කිරීම මගින් අයදුම්පත් කැඳවනුලැබේ.

7.3 සීමිත බලධාරා ගැනීම : අදාළ නොවේ

7.4 කුසලතා මත බලධාරා ගැනීම : අදාළ නොවේ.

08. කාර්යක්ෂමතා කඩුම්

8.1

කුමන කාර්යක්ෂමතා කඩුමද යන වය	කාර්යක්ෂමතා කඩුම සමන් වය පුත්තේ කොපමණ වසර ගණනකට පෙරද	කාර්යක්ෂමතා කඩුමලේ ලිඛිත පරික්ෂණය /වෘත්තිය පරික්ෂණය / සහතික පාඨමාලා / වෙනත්
1 වන කාර්යක්ෂමතා කඩුම	තනතුරට බලධාරාගෙන වසර 03 ක් ගත්තීමට පෙර	ලිඛිත පරික්ෂණයකි. (අඩුමූල 02)
2 වන කාර්යක්ෂමතා කඩුම	I වන ගේනියට උසස් එම වසර 05 ක් ගත වීමට පෙර	ලිඛිත පරික්ෂණයකි. (අඩුමූල 04)

8.2 කාර්යක්ෂමතා කඩුම පවත්වන්නේ කොපමණ කාලයකට වරක්ද : වසරකට දෙවරක්

8.3 කාර්යක්ෂමතා කඩුම වලට අදාළ පරික්ෂණ පවත්වනු ලබන බලධාරයන් කුවරුන්ද:

- 1 වන කාර්යක්ෂමතා කඩුම : } රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බලය පවරන ලද
2 වන කාර්යක්ෂමතා කඩුම : } ආයතනයක් මගින්

09. රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය

9.1

ගේනිය	ලබා ගත යුතු ප්‍රවීණතාවය
01. රාජ්‍ය භාෂාව	රාජ්‍ය භාෂාවක් නොවන භාෂා මාධ්‍යයකින් සේවයට බැඳුමූලික නිලධාරීන් විසින් නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය පරිවාස කාලය තුළ ලබා ගත යුතුය.
02. අනෙක් රාජ්‍ය භාෂාව	රා.ප.ව. 07/2007 අනුව පලමු මට්ටමේ අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබා ගත යුතුයි.

10. ශේහි උසස් කිරීම

10.1 III වන ශේහියේ සිට II වන ශේහියට උසස් කිරීම. අදාළ නොවේ.

10.2 II වන ශේහියේ සිට I වන ශේහියට උසස් කිරීම.

10.1.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව

10.1.1.1 සපුරාලිය සූත්‍ර සුදුසුකම් :

I. පත්වීම ස්ථීර කර තිබීම.

II. සේවා ගණයේ II ශේහියේ වසර හතක (07) සත්‍ය හා සතුවුදායක සේවා කාලයක් සම්පුර්ණ කර තිබීම හා නියමිත වැටුප් වර්ධක හත (07) උපයාගෙන තිබීම.

III. අනුමත කාර්ය සාධන ඇගයීමේ පරිපාටය අනුව උසස් කිරීමේ දිනට පෙරතුව වූ වසර හතක (07) තුළ සතුවුදායක සේවා රේ ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම කර තිබීම.

IV. උසස් කිරීමේ දිනට පුරුවාසන්නතම වසර පහ (05) තුළ සතුවුදායක සේවා කාලයක් සම්පුර්ණ කර තිබීම.

V. අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාජා ප්‍රවීණතාවය ලබාගෙන තිබීම.

VI. අදාළ කාර්යක්ෂමතා ක්‍රිඩ්ම පරික්ෂණය නියමිත දිනට සමන්ව තිබීම.

10.1.1.2 උසස් කිරීමේ ක්‍රමය :

සුදුසුකම් සම්පුර්ණ කරන නිළධරයන් විසින් I ශේහියට උසස් කිරීම සඳහා නියමිත ආකෘති පත්‍රය මගින් පත්කිරීම බලධරයා වෙත ඉල්ලීමක් කරනු ලැබේ විට, පත්කිරීම බලධරයා විසින් සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනුතුරුව සුදුසුකම් ලබන දින සිට ත්‍රියාන්මක වන පරිදි I ශේහියට උසස් කිරීම සිදු කරනු ලැබේ.

10.3 I වන ශේහියේ සිට විශේෂ ශේහියට උසස් කිරීම. අදාළ නොවේ.

11. රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්ය පරිපාටික රිති වල දැක්වෙන අර්ථ නිරූපන වලට පරිඛාගිර වන්නාවූ අර්ථ නිරූපනය:

“සත්‍ය සේවා කාලය” යනු ස්වකීය තනතුරට අදාළ වැටුප් ලබමින් සත්‍ය වගයෙන්ම රාජකාරීයෙහි යෙදි සිටි සේවා කාලය වේ. රජයෙන් අනුමත ප්‍රසුත නිවාවූ හැර අනෙකුත් සියලුම වැටුප් රැකිත නිවාවූ කාල පරවේශයන් සත්‍ය සේවා කාලය සඳහා ගණනය කරනු නොලබන්නේය.

12. සෑම පත්වීමක් සම්බන්ධයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ අංක 1589/30 හා 2009.02.20 දිනැති අත්වියෙෂ ගැසට පත්‍රයේ ප්‍රකාශිත කාර්ය පරිපාටික රිති වල දැක්වෙන කොන්දේසි හා ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුලත් වේ.

13. මෙම බදවා ගැනීමේ පරිපාලයේ විධිව්‍යාන සලසා නොමැති යම් කරුණක් වෙනෙන් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තිරණය කරනු ලැබේ.

සකස් කළේ: අත්සන:නිල් මුද්‍රාව
 (විෂය භාර කැස්සේ මාණවලික නිලධාරය)
 නම : ඩී. එම්. ප්‍රංශ්‍ය ප්‍රංශ්‍ය
 තහවුරු : එම්. එම්. ප්‍රංශ්‍ය
 දිනය : 15/5, බැඳුනු උච්ච මානව සභාව සංඛ්‍යාලය
 කොළඹ - 03.
 2012.04.24

පරික්ෂා කළේ: අත්සන:විජ්‍ය. ඩී. එම්. ප්‍රංශ්‍ය
 (විෂය භාර ජෝන්ස් මාණවලික නිලධාරය) රුජ්‍ය. එම්. ප්‍රංශ්‍ය
 නම : එම්. එම්. ප්‍රංශ්‍ය තාන්ත්‍ර පාලන සභාව සංඛ්‍යාලය
 තහවුරු : 15/5, බැඳුනු උච්ච මානව සභාව
 දිනය : 2012. 06. 24

නිරදේශ ඉදිරිපත් කරමි.

දිනය : 2012. 04. 25

අත්සන :එඩ්. එම්. ප්‍රංශ්‍ය
 (දෙපාර්තමේන්තු ප්‍රධාන)
 නම : ආර්. එම්. ප්‍රංශ්‍ය
 තහවුරු : ආර්. එම්. ප්‍රංශ්‍ය (පරිපාලක)
 නිල මුදාව : රාජ්‍ය ආරක්ෂක භා තාන්ත්‍ර පාලන අමාත්‍යාංශය
 15/5, බැඳුනු උච්ච මානව සභාව
 කොළඹ - 03.

යොමු අංකය : ඒල්/012/4(II)

රාජ්‍ය ආරක්ෂක භා තාන්ත්‍ර පාලන අමාත්‍යාංශයේ විධායක නිලධාර ගණයෙහි උපායමාර්ගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ(ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන) තහවුරු සඳහා යෝජිත මෙම බදවා ගැනීමේ පරිපාලය අනුමත කිරීම නිරදේශ කරමි.

දිනය : 2012. 06. 21 නිල මුදාව

ලේකම්
 රාජ්‍ය ආරක්ෂක භා තාන්ත්‍ර පාලන අමාත්‍යාංශය
 ගෝධිභය රාජ්‍යපාල ආර්ථිඩ්‍රිලිප්, ආර්ථිප්, පිට්ස්
 රාජ්‍ය ආරක්ෂක භා තාන්ත්‍ර පාලන අමාත්‍යාංශය

යොමු අංකය :

රාජ්‍ය ආරක්ෂක භා තාන්ත්‍ර පාලන අමාත්‍යාංශයේ විධායක නිලධාර ගණයෙහි උපායමාර්ගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ(ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන) තහවුරු සඳහා වන මෙම බදවා ගැනීමේ පරිපාලය 2012.06.21..... දින රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලදී.

දිනය : 2012. 06. 18

නිල මුදාව

ලේකම්
 රාජ්‍ය සේවා කොමිෂන් සභාව

ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය පිළිබඳ ආකෘතිය

01. සම්මුඛ පරික්ෂණය පැවැත්වීමට අදාළ කරුණු : විධායක නිලධාර ගණයට බඳවා ගැනීම සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය

02. ලකුණු ලබා දිය යුතු ක්ෂේත්‍ර

1. අමතර අධ්‍යාපන සුදුසුකම්

05

බඳවා ගැනීමේදී සලකා බලනු ලබන පශ්චාත් උපාධියට අමතරව වෙනත් පශ්චාත් උපාධියක් ලබා තිබීම

2. තනතුරට අදාළව ලබා ඇති වෘත්තීය

සුදුසුකම්

20

පුද උපාය මාර්ගික කටයුතු හා ආරක්ෂක කටයුතු පිළිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් දේශීය / විදේශීය විශ්වවිද්‍යාලයකින් පායමාලාවක් හඳුරා තිබීම .

3. හාජා ප්‍රාගුණ්‍ය

20

රාජ්‍ය හාජාව සහ අනෙක් රාජ්‍ය හාජාව හැර වෙනත් හාජාවන් සඳහා සහතිකපතු ලබා තිබීම - 10

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඉංග්‍රීසි ඩිජ්ලේමාවක් ලබා තිබීම - 10

4. පරිගණක දැනුම

15

දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලයකින් හෝ පිළිගත් අයතනයකින් පරිගණක ඩිජ්ලේමා පායමාලාවක් හඳුරා තිබීම.

5. තනතුරට අදාළ ක්ෂේත්‍රය තුළ
ලබා ඇති පළපුරුද්ද / පුහුණුව }

35

බඳවා ගැනීමේ පරිපාටිය සඳහන් පළපුරුද්දට අමතරව ඇති පුහුණුව හෝ පළපුරුද්ද සඳහා (වර්ෂයකට ලකුණු 05 බැඳින්)

6. තායකත්වය , ආක්‍රේතිය, පෙළරුෂත්වය,
සන්නිවේදන කුසලතා
මුළු ලකුණු

05

100

ව්‍යුහගත පරික්ෂා කළේ: අත්සන:
(විශ්ව හාර ක්ෂේත්‍ර මාණ්ඩලික නිලධාරයා)
නම :
තනතුර :
දිනය :
2012. 04. 24

පරික්ෂා කළේ: අත්සන:
(දෙපාර්තමේන්තු ප්‍රධාන)

විශ්ව හාර ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරයා පරාභා තීයෙන් වාරුව)

නම : රිච්‍රේද්‍යා ප්‍රධාන තීයෙන් වාරුව)

තනතුර : රිච්‍රේද්‍යා ප්‍රධාන තීයෙන් වාරුව)

දිනය : රිච්‍රේද්‍යා ප්‍රධාන තීයෙන් වාරුව - 03.

අත්සන:
(දෙපාර්තමේන්තු ප්‍රධාන)
නම :
තනතුර :
දිනය : 2012. 04. 24
නිල මුදාව :
අර්.විම්.අයි. රත්නායා
අතිරේක ගෞක්‍රී (පැවැලුන)
රජය ආර්ථික හා තොරතුරු සංචාරීය අමාත්‍යාංශය
15/5, බැලුදෙහි මාවත,
කොළඹ - 03.

8

ඇමුණුම 02

විභාග පිළිබඳ ආකෘතිය

01. විභාගයේ නම : විධායක නිලධාර ගණය සඳහා වන පළමු කාර්යක්ෂමතා කටයුතු පරික්ෂණය

02. විභාගය පිළිබඳ විස්තර :

ප්‍රයෝග පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
1. තීතිය	පැය 03	100	40%
2. පරිපාලනය	පැය 03	100	40%
3. ආර්ථික විද්‍යාව හෝ සමාජ විද්‍යාව	පැය 03	100	40%
4. ඉංග්‍රීසි	පැය 03	100	40%

03. විභාගය පවත්වනු ලබන බලධාරයා : රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බලය පවත්වන ලද ආයතනයක් මගින්

04. විභාගය පවත්වනු ලබන්නේ කොපමණ කාලයීමාවකට වරක්ද යන වග : වසරකට දෙවරක්

05. විභාගය සඳහා වන විෂය නිරද්‍යාය :

ප්‍රයෝග පත්‍රයේ නම	විෂය නිරද්‍යාය
1. තීතිය	
2. පරිපාලනය	
3. ආර්ථික විද්‍යාව හෝ සමාජ විද්‍යාව	ඇමුණුම 03 හි සඳහන් වී ඇත.
4. ඉංග්‍රීසි	

සකස් කළේ: අත්සන: (නිලධාරයා)
(විෂය හාර කැෂ්ය මාස්චූලික නිලධාරයා)
නම : නිලධාර මාස්චූලික නිලධාරයා
තනතුර :, ප්‍රාදේශීල්‍ය මාධ්‍ය ප්‍රතිඵලිය
දිනය : 15/5, බැංගලා ප්‍රාදේශීල්‍ය මාධ්‍ය ප්‍රතිඵලිය.
කොළඹ - 03.

2012. 04. 24

පරික්ෂා කළේ: අත්සන (විෂය හාර මාස්චූලික නිලධාරයා)
(විෂය හාර ජේජ්‍ය මාස්චූලික නිලධාරයා)
නම :
තනතුර : 2012. 04. 24
දිනය :
ව. ඩී. ඩැස්ට්‍රික් ප්‍රජාවලිය
ප්‍රධාන ප්‍රාධ්‍යාපක (උපුන) ප්‍රධාන ප්‍රාධ්‍යාපක (උපුන) ප්‍රධාන ප්‍රාධ්‍යාපක (උපුන)
උපුන ප්‍රධාන ප්‍රාධ්‍යාපක (උපුන) ප්‍රධාන ප්‍රාධ්‍යාපක (උපුන) ප්‍රධාන ප්‍රාධ්‍යාපක (උපුන)
උපුන ප්‍රධාන ප්‍රාධ්‍යාපක (උපුන) ප්‍රධාන ප්‍රාධ්‍යාපක (උපුන) ප්‍රධාන ප්‍රාධ්‍යාපක (උපුන)

අත්සන:
(දෙපාර්තමේන්තු ප්‍රධාන)

නම :

තනතුර :

දිනය : 2012. 04. 24

ආර්ථික ප්‍රධාන
අධිකාරීක උෂ්ණක (ප්‍රධාන ප්‍රධාන)
රාජ්‍ය ආර්ථික ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන
15/5, බැංගලා ප්‍රාදේශීල්‍ය මාධ්‍ය ප්‍රතිඵලිය.
කොළඹ - 03.

8

උපායමාර්ගික කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ තනතුර සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩුම විභාගයේ විෂය නිර්දේශය.

01. පළමු වන කාර්යක්ෂමතා කඩුම විභාගය පහත සඳහන් විෂයන්ගෙන් සමන්විත වනු ඇත.

- (i) නීතිය
- (ii) පරිපාලනය
- (iii) ආර්ථික විද්‍යාව හෝ සමාජ විද්‍යාව
- (iv) ඉංග්‍රීසි

යම නිලධාරියකුට පළමු කාර්යක්ෂමතා කඩුම විභාගය නියමිත විෂයන් සඳහා එකම අවස්ථාවකදී හෝ වෙන් වෙන් අවස්ථාවලදී හෝ පෙනී සිටිමට හැකිය. සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම නියමිත කාලය පැය 03 කි.

02. විභාගය පරිපාලනය

(1) නීතිය (ප්‍රශ්න පත්‍ර 03 කින් සමන්විත වේ.)

1 වන ප්‍රශ්න පත්‍රය - ආණ්ඩුතුම ව්‍යවස්ථා නීතිය හා පරිපාලන නීතිය

- (i) එන්ඩාසික සංවර්ධනය දැක්වූ ශ්‍රී ලංකා ආණ්ඩුතුම ව්‍යවස්ථාව ව්‍යුහය හා දෙවන ජනරාජ ව්‍යවස්ථාව
- (ii) විධායක ජනාධිපති, අගමැති හා අමාත්‍ය මණ්ඩලය, මධ්‍යම රජයේ දෙපාර්තමේන්තු හා රාජ්‍ය සේවය
- (iii) යුක්තිය පසිදුලීම
- (iv) පරිපාලනය සම්බන්ධ අධිකරණ පාලනය
- (v) රාජ්‍ය ප්‍රතිපත්ති උදෙසා මාර්ගෝපදේශ ප්‍රතිපත්ති සහ මූලික යුතුකම්
- (vi) අභියෝගන ව්‍යවස්ථාව
- (vii) රජයේ හා රාජ්‍ය අධිකාරීන් හි වගකීම
- (viii) මූලික අයිතිවාසිකම්

11 වන ප්‍රශ්න පත්‍රය - ශ්‍රී ලංකාවේ නීති නුම

- (i) ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසය
- (ii) අධිකරණ සංවිධානය
- (iii) ශ්‍රී ලංකාවේ උසාවී ආදාපනාත (6 පරිවෝරුය)
- (iv) 1971 අංක 44 දරණ යුත්තිය පසිදුලීමේ පනත

111 වන ප්‍රශ්න පත්‍රය - අපරාධ නීතිය හා සාක්ෂාත් නීතිය

- (i) දැන්වී නීති සංග්‍රහය
- (ii) සාක්ෂාත් ආදාපනාත

ඇමුණුම 03(1)

(2) පරිපාලනය - පහත දැක්වෙන කරුණු මත පදනම් වන එක් ප්‍රශ්න පත්‍රයකි

(i) කාර්යාල හා ක්ෂේත්‍ර කටයුතු වල සංචාරණය කිරීම හා සංචාරණ ක්‍රම

1. කාර්යාල ක්‍රමවල වැදගත්කම.
2. කාර්යාල ක්‍රම පිළිබඳ මූලධර්ම.
3. ලැබෙන ලියුම් හා පිටතට යැවෙන ලියුම් පිළිබඳ ලබාගත යුතු ත්‍රියා මාර්ගය.
4. ලිපි ගොනු සටහන් ලිවිම.
5. වාර්තා ලිවිම.
6. මහජනයා සමඟ කටයුතු කිරීම පිළිබඳ අවබෝධය.

(ii) ආයතන සංග්‍රහයේ පහත දැක්වෙන පරිවෙශ්ද

II, III, V, VI, VIII, IX, XI, XXIII, XXV, XXVII, XXVIII, XXXIX, XXIX, XXX, XXXI, XXXII, XXXIII, XLVII හා XLVIII

(iii) රාජු සේවා කොමිෂන් සභාවේ අංක 1589/30 හා 2009.02.20 දිනැති අක්‍රිවියේ ගැසට පත්‍රයේ ප්‍රකාශන කාර්ය පරිපාලන රිසි

(iv) මූදල් රෙගුලාසි

- i පරිවෙශ්දය - වියදම් හා අදායම් ඇස්කමෙන්තු, ඒකාබද්ධ අරමුදල, වාර්ෂික ඇස්කමෙන්තු, වාර්ෂික ඇස්කමෙන්තු වෙනස් කිරීම. (මු.රේ.104 සිට 147 දක්වා)
- iii පරිවෙශ්දය - මූල්‍ය කළමණාකරණය හා උත්තරදායී බව ප්‍රධාන ගණක නිලධාරීන්, ගණක නිලධාරීන්, ආදායම් ගිණුම් නිලධාරීන් ගෙවීම් සඳහා බලය දීම, අනුමත සහතික කිරීම, කාර්ය පැවරීම. (මු.රේ.124 සිට 147)

සටහන : සමත්වීම සඳහා 40% ක ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතුය

(3) ආර්ථික විද්‍යාව හෝ සමාජ විද්‍යාව

(අ) ආර්ථික විද්‍යාව පහත දැක්වෙන කරුණු මත පදනම් වන එක් ප්‍රශ්න පත්‍රයකි.

- (i) වට්නාකම , නිෂ්පාදනය හා බෙදා හැරීමේ න්‍යායන් පිළිබඳ විසේෂ අවධානයක් සහිතව ආර්ථික විද්‍යාවේ මූලධර්ම
- (ii) මූදල් , මූල්‍ය කටයුතු හා මූදල් න්‍යාය
- (iii) ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය

(ආ) සමාජ විද්‍යාව , පහත දැක්වෙන කරුණු මත පදනම් වන එක් ප්‍රශ්න පත්‍රයකි(ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ අවධානයක් සහිතව)

- (i) සමාජ ව්‍යුහය , සංවිධානය හා කාර්යයන්
- (ii) මානව සම්බන්ධතා හා කණ්ඩායම්
- (iii) බන්ධුත්වය ,විවාහය හා ප්‍රවාල,
- (iv) ග්‍රැමීය හා නාගරික සමාජය
- (v) සමාජ සේවාපනාය හා විශේෂනාය
- (vi) සමාජයේ පාලනය
- (vii) සංස්කෘතිය, ආගම ,සදාචාරය හා හර පද්ධතීන්

සටහන: සමන්වීම සඳහා 40% ක ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතුය.

4) ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඉහළ මට්ටමේ ප්‍රශ්න පත්‍රයකි.

EFFICIENCY BAR EXAMINATION ENGLISH LANGUAGE Syllabus

Objective

The Objective of this examination is to assess the English Language Competence of the officers

The focus of the examination is mainly on the candidate's skills of listening, reading, writing and grammar

Scheme of evaluation :

A written examination (a 03 hour paper) conducted by the Commissioner General of Examination Sri Lanka

Average pass mark is 40%

Content

The following subject area are suggested for the candidate's reference.

LISTENING AND SPEAKING SKILLS

The candidate should possess the ability to function effectively in the following Language function

- General Greeting and Introduction
- Giving and Getting information
- Advising ,Suggesting and Expressing opinion
- Describing events and situation
- Telephone skill
- Meeting
- Listening and Notes Taking Skills

ENGLISH GRAMMAR

A suitable level of proficiency on the following forms of grammar in the spoken the written language is expected from the candidate

- Tense and number
- Sentences (simple /compound/ complex/compound complex)
- Relative clauses
- Reported Speech
- Adjective and Adverbs
- Determiners
- Prepositions

Writing Skills

The Knowledge on the modern formats and style of writing is tested in this area of study

- Internal Modes of Communication
- Formal Correspondence Skills
- Writing Description/ Explanation
- Summary Writing Skills
- Report Writing Skills
- Meeting minutes/ Agendas /Invitations
- Comprehensions

Reading Skills

Candidate's ability to comprehend a printed text, inter meaning and verbal /written interpretation is expected .

- Reading and understanding the specific and general meaning of a printed text
- Reading and Interpretation (verbal/ Written)
- understanding and Cohesion and coherence of a passage



ඇමුණුම 04

විභාග පිළිබඳ ආකෘතිය

01. විභාගයේ නම : විධායක නිලධාර ගණය පදනා වන දෙවන කාර්යක්ෂමතා කඩුම
පරික්ෂණය

02. විභාගය පිළිබඳ විස්තර :

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
1. පොදු ප්‍රශ්න පත්‍රය	පැය 02	100	40%
2. සිද්ධී අධ්‍යාපනය	පැය 02	100	40%

03. විභාගය පවත්වනු ලබන බලධාරයා : රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් බලය පවරන ලද ආයතනයක් මගින්

04. විභාගය පවත්වනු ලබන්නේ කොමිෂන් කාලසීමාවකට වරක්ද යන වග : විසරකට දෙවරක්

05. විභාගය සඳහා වන විෂය නිරද්‍යෝග :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිරද්‍යෝග
1. පොදු ප්‍රශ්න පත්‍රය	I. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ මූල්‍ය, ආර්ථික, වාණිජ, දේශපාලන, ජාත්‍යන්තර සබඳතා, කළමනාකරණය, විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපන, ක්‍රිඩා, සමාජ හා සංස්කෘතික යන ක්ෂේත්‍රයන්හි වැදගත් සිද්ධීන් අදාළව සකස් කරනු ලබන ප්‍රශ්න ගණනාවකින් සමන්විත ප්‍රශ්න පත්‍රයකි.
2. සිද්ධී අධ්‍යාපනය	I. ව්‍යාපෘති කළමනාකරණය, සාමාන්‍ය කළමනාකරණය යන විෂය කේෂනුයන්ට අදාළව නිරමාණය කරනු ලබන ගැටළ සහගත සිද්ධීන් ආශ්‍යයන් ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න කිහිපයකට පිළිබඳ සැපයීම. මෙමයින් අපේක්ෂකයින්ගේ තරක ශක්තිය, නිරමාණයිල්වය, ගැටළ විශ්ලේෂණය හා නිවැරදි තිරණ ගැනීමේ හැකියාව සහ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව යොදාගැනීම පිළිබඳ අවබෝධය පරික්ෂාවට හාජනය කරනු ලැබේ.

සකස් කළේ -අත්සන : තිබු ප්‍රශ්න
(විෂය හාර කැෂ්ඨ මාණ්ඩලික නිලධාරයා)

නම : අම්. ආච්‍යා ප්‍රෙස්ටරි
තනතුර : මාන්‍ය ආධ්‍යාත්මක ප්‍රායෝගික නිලධාරය
දිනය : 15.5. පිළිබඳ දිනය
කොළඹ - 03.

2012. 04. 24

අත්සන :
(දෙපාර්තමේන්තු ප්‍රධාන)

නම :

තනතුර :

දිනය : 2012. 04. 25

පරික්ෂා කළේ - අත්සන : රිචාර්ඩ්
(විෂය හාර ජෞන්ස මාණ්ඩලික නිලධාරයා)

නම :
තනතුර :
දිනය : 2012. 04. 24

රි. ඩී. ඩිස්ත්‍රික්ටර්
වියාප්‍ර නිලධාරය (රාජ්‍ය)
රාජ්‍ය ආරක්ෂක තාන්ත්‍රික සාම්බාධන අමාත්‍ය...
15/5. බාඳුදුවල තිවෙය.

ආර්.විම්.ඩි.රේඛායු
අතිලේක ලේකම් (පාරිභාශක)
රාජ්‍ය ආරක්ෂක තාන්ත්‍රික සාම්බාධන අමාත්‍ය...
15/5. බාඳුදුවල තිවෙය.
කොළඹ - 03.

14